



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2016 නොවැම්බර් මස 29 වැනි දින

## මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 නොවැම්බර්

2015 අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින්, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය අපේක්ෂා කළ පරිදි 2016 සැප්තැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 27.3 හා සාපේක්ෂව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 25.6 ක් ලෙස වාර්තා විය. පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණය වර්ධනයෙහි අඩුවීමක් සිදු වුවද, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම, 2016 අගෝස්තු මස වාර්තා කරන ලද සියයට 17.3 හා සාපේක්ෂව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 18.4 කින් ඉහළ ගියේය. මේ අතර, දේශීය මුදල් වෙළඳපොළ රුපියල් ද්‍රවශීලතාව නැවත සමතුලිත මට්ටමකට පත් වීම වෙළඳපොළ පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂිතය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, 2016 ඔක්තෝබර් මාසය තුළ මැද තනි අගයන්හි ස්ථායීව පැවතිණි. තවද, ජා.පා.මි. දර්ශකය සහ කො.පා.මි. දර්ශකය මත පදනම්ව ගණනය කරනු ලබන මූලික උද්ධමනය 2016 ඔක්තෝබර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි. රජය විසින් බදු ව්‍යුහය තුළ සිදු කරන ලද සංශෝධන හේතුකොටගෙන 2016 නොවැම්බර් මාසයේ සිට

උද්ධමනයෙහි එක් වරක් පමණක් සිදුවන ඉහළ යෑමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2017 අය-වැය මගින් උද්ධමනය මත ඇතිවන සමස්ත බලපෑම හිතකර වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. කල් තියා ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය හේතුවෙන් සමාහාර ඉල්ලුමෙන් ඇති වන පීඩනය පාලනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ අනුව, ඉදිරි කාලය තුළ දී උද්ධමනය මැද තනි අගයන්හි පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ අංශය සැලකූ විට, ආනයන වියදම අඩු වීම මධ්‍යයේ අඛණ්ඩව දෙවන මාසයටත් අපනයන ඉපැයීම්වල වාර්තා වූ ඉහළ යෑම හේතුවෙන් 2016 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී වෙළඳ ගිණුමේ හිඟය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.0 කින් අඩු විය. 2016 වසරේ පළමු මාස දහය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 14.6 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 3.5 ක වර්ධනයක් වාර්තා කළේය. 2016 වසරේ ඔක්තෝබර් මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 6.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2016 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 2.6 කින් අවප්‍රමාණය වී ඇත. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබාගත් තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකමෙහි ප්‍රථම සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, මෙම ණය පහසුකමෙහි දෙවැනි වාරිකය 2016 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීරණ ණය පහසුකම අඛණ්ඩව ලබා ගැනීම තුළින් ඉදිරි කාලයේ දී මැදි හා දිගුකාලීන මූල්‍ය ප්‍රවාහ සඳහා පහසුකම් සපයමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 නොවැම්බර් 28 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR), සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50